



මහජන පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමා පාඨමාලාව

Diploma in Public Librarianship

DPL 2021/2022

1) හැදින්වීම

වර්තමානයේ මහජන පුස්තකාලය ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. විශේෂයෙන්ම මහජන පුස්තකාලයේ සමාජීය සහ සංස්කෘතික භූමිකාව පුළුල් වෙමින් පවතින අතර එය පොත් බැහැර දීම, විමර්ශනය, ව්‍යාපෘති සේවා යනාදී සාම්ප්‍රදායික සේවාවලින් ඔබ්බට ගමන් කරමින් තිබේ. එහෙයින් මහජන පුස්තකාලවල සේවය කරන මෙන්ම මහජන පුස්තකාලවල සේවයට සම්බන්ධ වීමට අපේක්ෂිත පුද්ගලයන් හට වඩාත් පුළුල් සමාජ හා සංස්කෘතික දැනුමක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. මහජන පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමා පාඨමාලාවෙන් අපේක්ෂා කරනුයේ මහජන පුස්තකාල ක්ෂේත්‍රයේ මෙකී නවමු පරිවර්තනයට උර දිය හැකි වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතා ලබා දීමයි.

2) ඉලක්ක කණ්ඩායම

මහජන පුස්තකාලවල සේවය කරන හෝ මහජන පුස්තකාල කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා.

3) බඳවා ගැනීමේ සුදුසුකම්

- අ.පො.ස (උ.පෙ.) සමත්වීම (පැරණි විෂය නිර්දේශයට අනුව ප්‍රධාන විෂයන් 04 සමත් වීම හෝ නව විෂය නිර්දේශයට අනුව ප්‍රධාන විෂයන් 03 සමත්වීම.) හෝ
- අ.පො.ස (සා.පෙ.) සමත්වීම සහ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය මගින් පවත්වනු ලබන මහජන පුස්තකාලයාධිපතිත්ව සහතික පත්‍ර පාඨමාලාව සමත්ව තිබීම.

4) ඉගෙනුම් ඵල

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු

- මහජන පුස්තකාලයේ නවමු භූමිකාව අවබෝධ කර ගැනීමට,
- ප්‍රජා පාදක සංවර්ධනයේ දී මහජන පුස්තකාලයේ කාර්ය භාරය හඳුනා ගැනීමට,
- සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා මහජන පුස්තකාලයේ දායකත්වය වටහා ගැනීමට,
- නවීන තාක්ෂණය ප්‍රජා සංවර්ධනයේ දී යොදා ගත හැකි ආකාරය හඳුනා ගැනීමට හැකි වනු ඇත.

5) පාඨමාලාවට අන්තර්ගත විෂයයන්

- 1) ප්‍රජා සංවර්ධනය
- 2) එකතු කළමනාකරණය හා තොරතුරු සේවා
- 3) ස්වදේශික දැනුම ගවේශනය
- 4) සංස්කෘතික සාක්ෂරතාව
- 5) මාධ්‍ය සාක්ෂරතාව
- 6) මහජන පුස්තකාල සඳහා තොරතුරු තාක්ෂණය
- 7) ව්‍යාපෘතිය

6) පාඨමාලා කාලය : මාස 12

7) මාධ්‍ය - සිංහල / දෙමළ

8) පන්ති පැවැත්වීම : නැවත දැනුම් දෙනතුරු සියලුම පන්ති මාර්ගගතව (Online) පැවැත්වේ.

9) ඇගයීම් ක්‍රමවේදය

- සෑම විෂයක් සඳහාම ලිඛිත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයිය යුතුය. (සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- සෑම විෂයකට අදාළව දෙනු ලබන පැවැරුම් සම්පූර්ණ කළ යුතුය. (සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුය.

10) මහජන පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමා සහතිකපත්‍රය ලබා ගැනීමට නම්

අවම වශයෙන් සියලු විෂයන්ට C සාමාර්ථයක් ලබා ගත යුතුය. එනම් සෑම විෂයකටම අවම වශයෙන් 50% ක ලකුණු ලබා ගත යුතුය. විෂයන් තුනක් හෝ ඊට අඩු සංඛ්‍යාවකට D හෝ E සාමාර්ථ නිබුණහොත් එම විෂයන් සඳහා පමණක් පුනර් පරීක්ෂණයට පෙනී සිටිය යුතුය.

11) පාඨමාලා ගාස්තු

අයදුම්පත්‍ර ගාස්තුව	රු.250.00
ලියාපදිංචි වීමේ ගාස්තුව	රු.1,500.00
පාඨමාලා ගාස්තුව	රු.23,500.00
විභාග ගාස්තු රු 150*6	රු.900.00
පුස්තකාල ගාස්තුව	රු.1000.00
සහතික පත්‍ර ගාස්තුව	රු.1000.00

12) පාඨමාලා ආරම්භය : 2021 සැප්තැම්බර් මස

13) අයදුම් කරන ආකාරය

- අපගේ වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රය බාගත කරගන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු. 250.00 ක මුදලක් මහජන බැංකුව නිඹිරිගස්යාය ශාඛාවේ 086100101191736 අංක දරණ ගිණුමට බැර කරන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ගෙවූ රිසිට් පත්‍රයේ මුල් පිටපත අයදුම් පත්‍රයේ ඇති අදාළ කොටුවේ අලවන්න.
- අයදුම්පත්‍රයේ අවසන් පිටුවේ දක්වා ඇති උපදෙස් අනුව අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
- නිසිලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ අදාළ අනෙකුත් ඇමණුම් පහත ලිපිනයට තැපැල් කරන්න

“ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ 03”